

ලෙයක ආර්ථිකය තව තවත් පිරිහෙමින් තිබියදී මහ බැංකු, කොටස් වෙළඳපොලවල් ප්‍රමිතය

Central banks boost stocks as world economy sinks deeper into slump

2015 ඔක්තෝබර් 26

සුළු සිය තුළ ලෙයකයේ ප්‍රමුඛ මහ බැංකු දෙකක ප්‍රතින මගින්, ගෝලීය ආර්ථිකයේ වැඩෙන අවධමනාත්මක බලපෑම් හා ඒවා ජය ගැනීම පිනිස කිසිවක් කිරීමට මූල්‍ය බලධාරීන් අසමත්ව ඇති ආකාරය පෙන්වුම් කෙරී තිබේ.

විනයේ පසුබැම හා නැගී එන වෙළඳපොලවල් මත එහි අනිතකර බලපෑම නිසා යුරෝ කළාපය හා ලෙයක ආර්ථිකය මූහුන්පා සිටින අවදානම් ගැන සඳහන් කරමින් යුරෝපීය මහ බැංකුව 22දා ඇගුවුම් කළේ, වත්කම් මිලට ගැනීමේ යුරෝ විශිෂ්ටයන 1.1ක් වන සිය "ප්‍රමානාත්මක ලිභිං කිරීම්" වැඩසටහන දිරිග කිරීමට සූදානම් බවයි.

ර්ලග දිනයේදී වින මහ බැංකුව, මාස 12ක් තුළ හය වන වතාවටත් සිය පාදක පොලී අනුපාතිකය පහත හෙළිය. තුන්වන කාර්කුවේ වින දැල දේශීය නිෂ්පාදිතයේ වැඩිවීම, වසර 25කට පසුව පහතම වර්ධන අගය සලකුනු කරමින් සියයට 6.9ක් දක්වා වැට්මෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. වින මහජන බැංකුව සිය පාදක පොලී අනුපාතිකය සියයට 1.75 සිය 1.5 දක්වා වාර්තාගත පහතම අගයකට ගෙන ආ අතර, බැංකු විසින් සංවිත ලෙස තබාගත යුතු ගනුදෙනුකාර තැන්පත්වල පංගුව පහත දැමීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු වින නියෝජන හා කොනේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රීස්ට්‍රු ප්‍රසාද්‍ර අනුව, "යම ආකාරයකට දදේනි නිල වර්ධන අනුපාතය පිළිබඳව බලාපොරාත්තු වූවාට වඩා, ආර්ථිකයේ වර්ධන වේය පහත වැට්මෙන් තිබීම" ගැන කනස්සල්ලක් විනය විසින් ගෙන ඇති පියවර මගින් සලකුනු කරයි.

එ පිළිබඳව ඇති බිජ, වින අගමැති ලි ක්වුවැංගේ ප්‍රකාශයකින් ද සටහන් කෙරේ. මේ වසරේ වර්ධන ඉලක්කය සියයට 7 තබා ගැනීමට ආන්තුව "මරාගෙන තොමැරෙනු ඇත." ඔහු මෙම අදහස් පල කළේ, ර්ලග 5 වසර සඳහා වර්ධන ඉලක්ක තියම කිරීමේ පාලක කොමිෂුනිස්ට් පක්ෂයේ ප්‍රධාන රස්වීම ලංව තිබියදීය.

පසුගිය 22දා මෝල්ටාවේ පැවති යුරෝපීය මහ බැංකුවේ පාලක මන්බිල රස්වීමෙන් අනතුරුව එහි සහාපති මාරියෝ බාගි තිකුත් කළ නිල ප්‍රකාශනයේ හරි මැද තිබුනේ ද වීනයේ වර්ධනය පහත වැට්මෙ බලපෑම පිළිබඳ කනස්සල්ලයි.

ලබන දෙසැම්බරයේ පැවැත්වෙන ර්ලග රස්වීම තුළ "මූල්‍ය ප්‍රතිපත්තියේ සම්පූර්ණ ත්‍යායපත්‍රය විවෘතව" තැබෙනු ඇති බවත්, "අවශ්‍ය වූවහොත්" ඒ අනුව කටයුතු කිරීමට මහ බැංකුව සූදානම් බවත් ඔහු පැවසිය. 2016 සැප්තැම්බර් වන තෙක් සැම මාසයකම යුරෝ බිජියන 60ක මූල්‍ය වත්කම් මිලට ගැනීමට අදාළ, වත්මන් ප්‍රමානාත්මක ලිභිං කිරීමේ වැඩසටහන පූලුල් කිරීමට හා වැඩි කිරීමට බැංකුව සූදානම් වෙමින් සිටින බවට මෙය පැහැදිලි ඇගුවුමකි.

"නැගී එන ආර්ථිකයන්හි වර්ධන බලාපොරාත්තු සුන්වීම" හා මූල්‍ය හා පාරිභෝගික වෙළඳපොලවල නැගී එන "වර්ධනය ද උද්ධමනය ද පහත හෙලීමේ අඛන්ඩ අවදානම" පිළිබඳව බාගි කනස්සල්ල පල කළේය. මෙම ක්‍රියාවලින් දෙකම සිදු වන්නේ විනයේ දිගට ඇදෙන පසුබැමෙනි. එමගින් ලෝහ, තෙල්, ගැස්, බතිජ හා කැපී නිෂ්පාදන මත පදනම්ව ඇති කාර්මික පාරිභෝගික භාන්ඩ මිල පහත වැට්ම නිසා, නැගී එන වෙළඳපොල ආර්ථිකයන්හි මූල්‍ය අරුබුදයක් තිර්මානය කරයි.

යුරෝ කළාපය සම්බන්ධ තවතම සංඛ්‍යා සලකන කළ එහි දදේනි පලමු කාර්කුවේ පැවති සියයට 0.4 සිට 0.3දක්වා පහත වැට් ඇත. එය කෙතරම පහත මට්ටමක් ද යත්, 2008 මූල්‍ය අරුබුදයේ ප්‍රතිපල වශයෙන් අහිමිවී ගිය නිෂ්පාදිතය වසර 7ක කාලයකදී වත් යලි අත්කරගෙන තැනු. යුරෝපීය මහ බැංකුවට සියයට 2ක වාර්ෂික ඉලක්කගත උද්ධමන අනුපාතයක් ඇත ද අගෝස්තුවේදී සියයට 0.1ක් වූ එය සැප්තැම්බරයේදී - 0.1 දක්වා පහත වැට් තිබේ.

මෙයට දක්වන නිල හේතුව වන්නේ, බොහෝකොටම අතිරික්ත සැපයුමේ ප්‍රතිපල වශයෙන් තෙල් මිල පහත

වැට්ටිය. එහෙත් එම හේතු දැක්වීම පිළිබඳව "වඩා ප්‍රවේෂම්" විය යුතු අතර එය, "ඉල්ලමෙන් හටගත් කම්පනයක්" එනම්, කාර්මික නිෂ්පාදනයේ පිරිහිම නිසා තෙල් සඳහා වන ඉල්ලම වැට්ටීමේ ප්‍රතිපලයක් විය හැකි බව ව්‍යාහි පැවසිය.

මෙම සියලු කාරනා සැබැං ආර්ථිකයේ ගැඹුරුවන අර්බුදයක් පෙන්නුම් කරන අතර, මහ බැංකු හා ආන්ත්‍රිකයින් විසින් මූල්‍ය පැලැන්තියේ පරපුව ක්‍රියාවන්ට සහන සලසම් සම්පත්, නිෂ්පාදන ආයෝජනයේ සිට සම්පේක්ෂනය කරා හරවා යැවීම අනුමත කරනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව, ගෝලීය කොටස් වෙළඳපොලවල ඉහළ නගියි.

මේ පිළිබඳ පැහැදිලි ඇගවුමක්, යුරෝපීය හා වින මහ බැංකුවල කටයුතු වලින් ද පොලී අනුපාත ඉහළ නාවීම සඳහා පුරවයෙන් පැවති සැලසුම් මත ඇමරිකානු ගෙවිරල් මහ බැංකුවේ පාලක මත්චිල තුළ හටගෙන ඇති ව්‍යාකුලතා හා මතභේද තුළින් ද මතුවේ.

එකකට පසුව තවෙකක් වශයෙන් හඳුසි පියවර ගනු ලැබුව ද ආර්ථික හා ප්‍රතිපත්ති බලධාරීන්ට එවා ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන නිශ්චිත අදහසක් නොමැති තත්ත්වයෙහි, ලේඛ ආර්ථිකය ගොඩිඡීමක් නොදැකියි. මෙය යම් බුද්ධිමය අඩුවක් නිසා ඇතිව තිබෙන තත්ත්වයක් නොවේ. එය මතුව එන්නේ, 2008 සිදුවීම් වාරික අර්බුදයක් නොව, තව තවත් ගැඹුරු වෙමින් ඇති ගෝලීය ධෙෂ්ට්‍රවර පද්ධතියේම අති මූලික කඩාවැටීමක් යන කාරනය තුළින්ය.

සැම හැරීමකදීම මූල්‍ය අධිකාරීන්ගේ පරම ප්‍රතිවාරය වී ඇත්තේ, තව තවත් ලාභ මුදල් සම්පාදනය කිරීමයි. එම පිළිවෙත තියම කරනු ලැබේ ඇත්තේ, ආර්ථිකයේ මූදුන් තැන් අරා සිටින මූල්‍ය පරපුවෙන්ගේ අසීමිත ඉල්ලම ද "සාමාන්‍ය" අනුපාත කරා යලි එලෙනුහානාත්, තව අර්බුදයක් හටගනු ඇති බවට ද පවතින සිතියෙනි.

මේ වැඩිසටහන මූලින් නිවේදනය කළ අවස්ථාවේ කියා සිටියේ, එය සැබැං ආර්ථිකයට උත්තේෂ්නයක් සපයනු ඇතැයි යනුවෙනි. එම කියාපැම මුළුමතින්ම අපකිර්තියට පත්ව ඇත. විවිධ ජාතික රුපාකාරයෙන් ක්‍රියාවට නැගුණු ප්‍රමානාත්මක ලිහිල් කිරීම්, සැබැං ආර්ථිකයේ ආයෝජන යලි පන ගැන්වීමට කිසිදු දායකත්වයක් සපයා නැත. ඒ වෙනුවට එය, මූල්‍ය අපයෝජන හා සම්පේක්ෂනය ලාභ ඉපැයීමේ මූලික රුපාකාරය බවට පත්කර තිබේ.

මෙම පරපුවුකම, එනම් වත්කම් කප්පාදුව හා රකියා විනාශයට තුවුදුන් යොද ඒකාබද්ධයන් හා අත්ත්කර ගැනීම්, නිෂ්පාදන මාධ්‍යයන්ගේ විනාශයට දායකවී ඇතුවා පමනක් නොව, එතින්හාසිකව පෙර නොවූ විරැං සමාජ අසමානතාවයත්, කම්කරු පන්තියට එරෙහි ප්‍රභාර උගු කිරීමන් සමග අත්වැළේ බැඳෙගෙන ගමන් කරමින් තිබේ.

යුරෝපීය හා වින මහ බැංකුවල කටයුතු, අර්බුදයේ ගෝලීය ස්වභාවය ද සලකුනු කර ඇත. එක් අතකින් යුරෝපීය මහ බැංකුව, තව තවත් මූල්‍ය උත්තේක සඳහා හේතුව ලෙස විනයේ ගැටලු පෙන්වා දෙන අතර ජනාධිපති ක්ෂී ජීන්පින් ද ඇතුළ වින බලධාරීහු, තමන් මූහුනපා ඇති වැඩින ගැටලු වලට හේතුව නරක අතට හැරෙන ගෝලීය තත්ත්වය බව පෙන්වා දෙති. ඒ අතර ඇමරිකාවේ ගෙබරල් මහ බැංකුව පෙන්නුම් කරන්නේ, පසුගිය සත් වසරක සිය ගුනා පොලී අනුපාත පිළිවෙතින් ඉවත් වීමට හරස්වී ඇත්තේ, විනයේ පසුබැම හා නැගී එන ආර්ථිකයන්හි කැලඹීම් තත්ත්වය බවයි.

ආර්ථික හා මූල්‍ය බලධාරීහු, කුමන හේ සම්බන්ධිකරන ප්‍රතිවාරයක් දැනැවීමට අසමත්ව සිටිති. ඒ වෙනුවට යුරෝපීය වින හා ජපන් මධ්‍යම බැංකු වාර්තාගත පහත් අනුපාතයන් පවත්වාගෙන යාමට අදිවත් කර සිටින අතර ඇමරිකානු මහ බැංකුව, අඩුම වරයෙන් නාමිකව හේ අනුපාත ඉහළ දැමීමට කැපවී සිටින තත්ත්ව මුළුවේ, මතභේද පුළුල් වෙමින් තිබේ.

මුළුන්ගේ ව්‍යාකුලත්වය හා ප්‍රතිවාදී පිළිවෙත් නැගී එන්නේ, දිනවාදයේ මූලික ප්‍රතිවිරෝධය තුළින්ය. එනම්, ආර්ථිකයේ ගෝලීය ස්වභාවය ද සැම දිනපති පාලක පන්තියකගේම දේපොල හා ලාභය මුල්බැසිගත් ජාතික රාජ්‍ය පද්ධතිය ද අතර නොපැහීම තුළින්ය.

මෙම ප්‍රතිවිරෝධය ලාභ පද්ධතිය යටතේ විසඳිය නොහැකිය. ගැඹුරුවන ආර්ථික අර්බුදයේ ද නොවැලැක්වීය හැකි පරිදි නව ලේක යුද්ධයක් කර යොමුවී ඇති ජාතික ප්‍රතිසන්නිවාවන්ගේ වර්ධනයේ ද රුපාකාරයෙන් එය නොකළවා පැසවමින් ඇත. ආර්ථික සම්බන්ධතාවන්ගේ ගෝලීය ස්වභාවය සමග සම්පාත වෙමින්, සමාජ සම්බන්ධතා ප්‍රතිසංවිධානය කිරීමේ එතින්හාසික අවශ්‍යතාවය ඉවුකල හැකිකේ, ලේක සමාජවාදී විෂ්ල්වයේ පදනම මත කම්කරු පන්තියට පමනි.

නික් බ්‍රිස්